

මිලිලනිය ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 අභිනකර මතය

මිලිලනිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ (10)1 උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට මිලිලනිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිනකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අභිනකර මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ අභිනකර මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රමිතියේ 03 වන පරිච්ඡේදයේ 3.32 ඡේදය ප්‍රකාරව මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වන ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී අතිරික්තයට එකතුව රු.72,414,514 ක වැරදි ගැලපීම් සිදුකර තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ආ) ප්‍රමිතියේ 03 වන පරිච්ඡේදයේ 3.29 ඡේදය ප්‍රකාරව ආයෝජන ක්‍රියාකාරකම්වලින් වන මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී එකතුව රු.36,792,461 ක වැරදි ගැලපීම් සිදුකර තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට ශුද්ධ වත්කම් වටිනාකම රු.153,076,108 ක් වුවත් වත්කම් හා වගකීම් ප්‍රකාශයේ ශුද්ධ වත්කම් රු.326,009,393 ක් ලෙස රු.172,933,285 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	2025 වර්ෂයේදී නිවැරදිව සටහන් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) ලෙජරයේ සමුච්චිත අරමුදල් ගිණුමෙහි ආරම්භක ශේෂයට හර හා බැර සටහන්වල ගැලපීම් හා වර්ෂයේ අතිරික්තය ගැලපීමෙන් පසු සමාලෝචිත වර්ෂය අවසානයට නිවැරදි ශේෂය රු.330,705,051 ක් විය යුතු වුවත් එය ලෙජර් ගිණුමෙහි රු.326,009,393 ක් හා වත්කම් හා වගකීම් ප්‍රකාශයේ රු.292,126,386ක් ලෙස දක්වා තිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසානයට සංචිත හා වෙන් කිරීම් ගිණුමේ වූ රු.5,338,203ක වටිනාකම වත්කම් හා වගකීම් ගිණුමේ ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීම් යටතේ දැක්විය යුතු වුවත් එසේ දක්වා නොතිබුණි.	2025 වර්ෂයේදී නිවැරදිව සටහන් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂය අවසානයට ශුද්ධ වත්කම් / ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයෙහි සමුච්චිත අරමුදලේ නිවැරදි වටිනාකම රු.330,705,051 ක් ලෙස දැක්විය යුතු වුවද රු.471,528,252 ක් ලෙස දැක්වීම	සමුච්චිත වටිනාකම රු. 326,009,393 ක් එකතුවෙහි සටහන් කර ඇති බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.

හේතුවෙන් ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයේ සමුච්චිත අරමුදලේ ශේෂය රු.140,823,201 ක් වැඩියෙන් දක්වා තිබුණි.

- | | | |
|--|---|------|
| (ඉ) 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාවේ 1.2 (ආ) හි සඳහන් වැරදි නිවැරදි කිරීමේදී සමුච්චිත අරමුදලට රු.21,620,280 ක් ගැලපීම හේතුවෙන් සමුච්චිත අරමුදල රු.21,620,280ක් අඩුවෙන් දක්වා තිබුණි. | 2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව. | -එම- |
| (ඊ) 2020 වර්ෂයේදී සභාව සතු වත්කම්වලට අදාළව සිදු කරන ලද ප්‍රත්‍යාගණිත අගයයන් ගිණුම්වලට ගැලපීම සමාලෝචිත වර්ෂයේදී සිදු කිරීමේදී වත්කමේ ශුද්ධ අගයන් ප්‍රත්‍යාගණිත අගයයන් අතර වෙනස ගිණුම්වලට ගලපනු වෙනුවට පිරිවැය හා ප්‍රත්‍යාගණිත අගයයන් සසඳා වෙනස වූ රු.1,126,743 ක් වත්කම් ගිණුමෙන් අඩුකර දක්වා තිබුණි. | -එම- | -එම- |
| (උ) සමාලෝචිත වර්ෂය ආරම්භයට පාරවල් හා පාලම් බෝක්කු වටිනාකම රු.47,302,677 ක් විය යුතු වුවත්, එය රු.59,691,573 ක් ලෙස දැක්වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට පාරවල් හා පාලම් බෝක්කු වටිනාකම රු.12,388,896 ක් වැඩියෙන් දක්වා තිබුණි. | -එම-. | -එම- |
| (ඌ) සමාලෝචිත වර්ෂය අවසානයට විවිධ ණයගැති වටිනාකම රු.38,112,339 ක් විය යුතු වුවත් මූල්‍ය ප්‍රකාශනවල රු.1,899,244 ක් ලෙස දැක්වීම හේතුවෙන් විවිධ ණයගැති ශේෂය රු.36,213,095 ක් අඩුවෙන් දක්වා තිබුණි. | 2025 වර්ෂයේ අවසන් ගිණුම් නිවැරදිව ගිණුම සකස් කිරීමේදී පිළියෙල කළ නිවැරදි කිරීමට කටයුතු යුතුය. කරන බව. | |
| (එ) 2024 වර්ෂයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවල අංක 3.5 ට අනුව සභාව විසින් භීතවන ශේෂ ක්‍රමයට ක්ෂය කිරීම් සිදු කරන බව දක්වා තිබුණ ද සමාලෝචිත වර්ෂයේදී සරල මාර්ග ක්‍රමයට අදාළ ක්ෂය අනුපාත යටතේ ක්ෂය ගණනය කිරීම හේතුවෙන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වර්ෂයේ ක්ෂය වියදම රු.2,009,113 ක් වැඩියෙන් දක්වා තිබුණි. | -එම- | -එම- |
| (ඒ) සමාලෝචිත වර්ෂය ආරම්භයට මුදල් හා මුදල් සමාන දෑවල වටිනාකම රු.12,580,860 ක් වුවත් එය රු.19,746,395 ලෙස ගිණුම්වල දැක්වීම හේතුවෙන් රු.7,165,535 ක් ආරම්භක ශේෂය වැඩියෙන්ද , සමාලෝචිත වර්ෂය අවසානයට ද මුදල් හා මුදල් සමාන දෑවල වටිනාකම රු.27,621,735 ක් වුවත් මූල්‍ය ප්‍රකාශනයෙහි රු.34,787,270 ක් ලෙස දැක්වීම හේතුවෙන් මුදල් හා මුදල් සමාන දෑවල වටිනාකම රු.7,165,535 ක් වැඩියෙන් ද දක්වා තිබුණි. | 2025 වර්ෂයේ අවසන් ගිණුම් නිවැරදිව ගිණුම සකස් කිරීමේදී පිළියෙල කළ නිවැරදි කිරීමට කටයුතු යුතුය. කරන බව. | |

1.7 නීතිරීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වගන්තිය.	සභා බල ප්‍රදේශය තුළ පවතින සුසානභූමි 22 ක් සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	මේ වන විට මැණුම් කටයුතු සිදු කරමින් පවතින බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 1645	වාහන ලොග් පොත් භාර නිලධාරීන් විසින් වාර්තාව ඉදිරිපත් කරන මාසයට පසු ඊළඟ මස 15 දිනට ප්‍රථම 268 (අ) පොදු ආකෘති පත්‍රයේ ලියන ලද ගමන් පිළිබඳ මාසික සාරාංශයේ මුල් පිටපත සමඟ දෛනික ධාවන සටහන් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් වාහන 40 කට අදාලව එසේ කර නොතිබුණි.	මේ වන විට සම්පූර්ණ කරමින් පවතින අතර, මසක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු.27,485,061 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.24,445,212 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	11,190,242	11,190,241	10,379,839	859,552	4,440,600	4,025,951	4,024,801	1,150
(ii)	කුලී	-	-	-	-	342,000	189,190	189,190	-
(iii)	බලපත්‍ර ගාස්තු	298,750	298,750	305,750	-	610,050	345,750	345,750	-
(iv)	වෙනත් ආදායම්	-	60,000	34,500	43,500	11,810,550	9,405,239	9,405,239	-
		11,488,992	11,548,991	10,720,089	903,052	17,203,200	13,966,130	13,964,980	1,150

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.5,200,000 ක් හා මුද්දර ගාස්තු රු.43,720,994 ක් විය.	මුද්දර ගාස්තු ලැබී ඇති බවත් 2025 වසර තුළ උසාවි දඩ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කිරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂය අවසානයට ලැබිය යුතු වැටුප් ප්‍රතිපූර්ණ වටිනාකම රු.203,166 ක් වුවත් සමාලෝචිත වර්ෂයේදී ඒ සඳහා රු.561,844 ක මුදලක් ලැබී තිබුණු අතර වැඩිපුර ලැබී තිබුණු රු.358,678 ක මුදල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන පොදු තැන්පත් ගිණුමේ රඳවාගෙන තිබුණි.	2023 වර්ෂයේ වැඩිපුර ලැබී ඇති රු. 358,678 ක මුදල ඉදිරියේ දී ආදායමට ගලපා ගැනීමට කටයුතු කරන බව.	වැඩිපුර ලැබුණු වැටුප් ප්‍රතිපූර්ණ නැවත ගෙවීමට කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ කසළ අංගනයේ පවතින භාවිතා කළ හැකි බේල් යන්ත්‍රයක් වසරක පමණ කාලයක් භාවිතයට ගැනීමකින් තොරව පවතින අතර එම බේල් යන්ත්‍රයේ වටිනාකම හඳුනාගෙන ලේඛනගත කර නොතිබුණි.	ඉදිරියේදී බේල් යන්ත්‍රයේ වටිනාකම ලේඛණ ගත කිරීමට කටයුතු කරන බව.	යන්ත්‍රයේ වටිනාකම ලේඛනගත කර භාවිතයට ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 වර්ෂය ආරම්භයේදී බොරැස්ගමුව නගර සභාව විසින් ලබාදෙන ලද ලියාපදිංචි අංක රහිත ගල්රෝල සභාව විසින් භාවිතා කිරීමකින් තොරව නිශ්ක්‍රියව පැවතුණි.	2025 වර්ෂයේ සෘජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ මාර්ග සකස් කළහොත් හා ඒ සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලීම් ලද හොත් ඒ සඳහා මෙම යන්ත්‍රය භාවිතයට ගැනීමට නියමිත බව.	ගල්රෝල ලියාපදිංචි කරවාගෙන සභාවේ කටයුතු සඳහා යොදා ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කොම්පොස්ට් පොහොර නිපදවීම සඳහා 2021 වර්ෂයේදී රු.7,699,995 ක් වැය කර සවි කරන ලද කොම්පොස්ට් පොහොර නිෂ්පාදිත යන්ත්‍රයට පැයකට ටොන් 01 ක පොහොර නිෂ්පාදන හැකියාවක් පැවතියද කසළ අංගනයේ පොහොර නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක පැවතුණි.	නිෂ්පාදනය කරනු ලබන පොහොර ප්‍රමාණයට ද ප්‍රමාණවත් වෙළඳපොළක් නොමැති අතර තවදුරටත් පොහොර නිෂ්පාදනය කළහොත් එම පොහොර ප්‍රමාණය ද එක්රැස් වී පරිශ්‍රය ද කළමනාකරණය කර ගැනීම ගැටළු සහගත බව.	කොම්පොස්ට් පොහොර සඳහා ප්‍රමාණවත් වෙළඳපොළක් සොයා ගත යුතු අතර පොහොර නිෂ්පාදිත යන්ත්‍රය එලදායී ලෙස භාවිතයට ගත යුතුය.
(ආ) මිලිලතිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනයේදී හිමි වූ ගල් කුෂර් යන්ත්‍රය නිසි ලෙස නඩත්තු කර නොතිබීමෙන් 2018 වර්ෂයේ සිට ගර්භිතව තිබූ අතර එය අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	පළාත් පාලන සභාකාර කොමසාරිස් වෙත ලිඛිතව දන්වා ඇති බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන බව.	යන්ත්‍ර නිසි ලෙස නඩත්තු කිරීමට කටයුතු කළ යුතු අතර එම යන්ත්‍ර භාවිතයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ ද්විතීය මට්ටමේ තනතුරු 04 ක් ද, ප්‍රාථමික මට්ටමේ තනතුරු 01 බැගින් ද පුරප්පාඩු වී තිබුණි.	වාර්ෂික කාර්ය මණ්ඩල කාර්තු වාර්තාව මගින් පළාත් පාලන සභාකාර කොමසාරිස් වෙත මේ සම්බන්ධව ලිඛිතව දන්වා ඇති බව.	පුරප්පාඩු සේවකයින් බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2018 ජනවාරි 24 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 6.1 ඡේදය ප්‍රකාරව සෑම නිලධාරියෙකුටම අවම වශයෙන් පැය 12 කට නොඅඩු පුහුණු අවස්ථාවක් සැලසෙන පරිදි මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු වුවද, එපරිදි කටයුතු කර නොතිබුණි.	සමස්ථ කාර්ය මණ්ඩලය සඳහා පැය 18ක පුහුණු අවස්ථාවක් ලබා දී ඇති බව.	මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අපේක්ෂිත අරමුණු 26 යටතේ ඉටු කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම්/ව්‍යාපෘතින් රැසක් දක්වා තිබූ අතර 2024 දෙසැම්බර් මාසය වන විට එහි ප්‍රගතිය මිණුම් කර නොතිබුණි.	2024 ක්‍රියාකාරී සැලැස්මට අදාළ ප්‍රගතිය 2024 දෙසැම්බර් 31 දිනට සියයට 90 ක් පමණ අවසන් කර තිබූ අතර ඉතිරි ක්‍රියාකාරකම්වලට අදාළ ප්‍රගතිය මේ වන විට සකස් කර අවසන් කර ඇති බව.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව කටයුතු කර එහි ප්‍රගතිය මිණුම් කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් එකතු කරනු ලබන කසළ ප්‍රමාණයට සාපේක්ෂව කොම්පෝස්ට් නිෂ්පාදනයක් සිදු නොකිරීම නිසාත් කොම්පෝස්ට් පොහොර අලෙවියට විධිමත් වැඩ පිළිවෙලක් සකස් කර නොතිබීමත්, කොම්පෝස්ට් අලෙවිය පහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් එකතු කරනු ලබන කසළ දෙල්දොරවත්ත කසළ අංගනයේ ගොඩ ගසා තිබුණි.	මෙම ගැටළුව සම්බන්ධයෙන් සන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති බව.	දෛනිකව එකතු කරනු ලබන කසළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගත යුතුය.

4.3 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ 2024 වර්ෂය සඳහා පුනරාවර්තන වියදම් සඳහා ඇස්තමේන්තුගත වියදම් එකතුව රු.128,420,050 ක් වූ අතර වර්ෂය අවසානයට තත්‍ය වියදම රු.162,354,275 ක් වීමෙන් පුනරාවර්තන වියදම් ඇස්තමේන්තුව හා තත්‍ය වියදම අතර රු.33,934,225 ක හිඟයක් වූ අතර ඒ අනුව ඇස්තමේන්තුගත වියදම ඉක්මවීම සියයට 26 ක් විය.	2024 වර්ෂයේ සේවක වැටුප් වැඩිවීමත් ඉන්ධන මිල වැඩිවීමත් හා විදුලි බිල උච්ඡාවචනයවීමත් නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව.	අයවැය ඇස්තමේන්තු සංශෝධනය කර අනුමැතිය ලබා ගත යුතුය.
(ආ) පුනරාවර්තන වැය විෂයයන් 12 ක් සඳහා ඇස්තමේන්තුගත වියදම රු.8,981,082 ක් වූ අතර එම ඇස්තමේන්තුගත මුදලින් කිසිදු මුදලක් සමාලෝචිත වර්ෂයේදී වැය කර නොතිබුණි.	වැය නොකිරීමට හේතු දක්වා ඇති බව.	අයවැය ඇස්තමේන්තු සංශෝධනය කර අනුමැතිය ලබා ගත යුතුය.

(ඇ) සභාවේ පුනරාවර්තන වැය විෂයයන් 04 ක් සඳහා ඇස්තමේන්තුගත වියදම රු.1,134,500 ක් වූ අතර එම මුදලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් සමාලෝචිත වර්ෂයේදී වැය කර නොතිබුණි.

-එම-

-එම-